



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය } CS/ITU/01/PACIS
 எனது இல }
 My No

ඔබේ අංකය }
 உமது இல }
 Your No

දිනය } 2021.07.14
 திகதி: }
 Date

අමාත්‍යාංශ ලේකම්වරුන්
 රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන් / දිස්ත්‍රික් ලේකම්වරුන්
 ප්‍රාදේශීය ලේකම්වරුන්

ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ සේවක සංඛ්‍යා තොරතුරු යාවත්කාලීන කිරීම

ඒකාබද්ධ සේවා අංශයේ ඉදිරි සියළු බඳවාගැනීම් සහ පුරප්පාඩු පිරවීම සඳහා PACIS මෘදුකාංගය ඔස්සේ යාවත්කාලීන කරන ලද දත්ත යොදා ගැනීමට අපේක්ෂිත බැවින් සෑම මසකම 01 වන දින හා 15 වන දිනට පවතින සේවක සංඛ්‍යා එම දිනයන්හිදී යාවත්කාලීන කරන මෙන් සියළු ආයතන ප්‍රධානීන් වෙත කාරුණිකව දැනුම් දෙමි.

02. මෘදුකාංගය වෙත පිවිසීම සඳහා LGN ඔස්සේ අන්තර්ජාල පහසුකම් සපයාගන්නේනම් <http://10.250.1.112/misco/> වෙබ් ලිපිනයෙන්ද වෙනත් ජාලයන් ඔස්සේ අන්තර්ජාල පහසුකම් සපයාගන්නේනම් <http://43.224.125.68/misco/> ඔස්සේද ඒකාබද්ධ සේවයේ තොරතුරු කලමණාකරණ පද්ධතිය (MISCO) වෙත පිවිසිය හැකි අතර, අතුරු මුහුණතේ ඇති Help සබැඳිය ඔස්සේ ගොස් පරිශීලක අත්පොත (User Guide) පරිශීලනය කිරීමෙන් දත්ත පද්ධතිය සම්බන්ධව විස්තර ලබා ගත හැක.


03. PACIS වෙත පිවිසීම සඳහා, සේවක සංඛ්‍යා යාවත්කාලීන කිරීම සඳහා ආයතන පිවිසුම් තුළින් දත්ත පද්ධතියට ඇතුළත් විය යුතු අතර මෙනුවෙහි ඇතුළත් PACIS වෙත යොමු වීමෙන් සේවක සංඛ්‍යා ඇතුළත් කිරීම සිදු කල හැකි වේ. ආයතන සඳහා මේ වන විටත් ලබා දී ඇති මුරපද මේ සඳහා භාවිත කලයුතු අතර, තම ආයතනයට අදාල මුරපද මේ වනතෙක් ලබාගෙන නොමැති නම් cspacis2021@gmail.com වෙත ආයතන ප්‍රධානියා විසින් ඊමේල් පණිවිඩයක් යොමු කිරීම මගින් ආයතනයට අදාල මුරපද ලබා ගත හැක.

04. දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හෝ දත්ත පද්ධතිය සම්බන්ධව තාක්ෂණික ගැටළු පවතීනම් ආයතන පිවිසුම ඔස්සේ ඇතුළත්ව, මෙනුවෙහි ඇතුළත් CS Inquiry හි ඉහල ඇති Add Inquiry සබැඳිය තෝරා Category හි System Related Matters ද Section හි PMO-TRANS යන්නද තෝරා ගෙන Descriptions හි තම ගැටළුව ඉදිරිපත් කල හැක.

05. PACIS හි සේවක සංඛ්‍යා යාවත්කාලීන කිරීමට අමතරව, අදාළ දත්ත වල නිරවද්‍යතාවය සනාථ කර ගැනීම සඳහා ඒකාබද්ධ සේවයට අයත් සියළුම නිලධාරීන්ට තම විස්තර 2021/08/31 දිනට පෙර MISCO මෘදුකාංගය වෙත ඇතුළත් කිරීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි. ඒකාබද්ධ සේවා නිලධාරීන්ගේ ආයතනික කටයුතු සියල්ල සඳහා මෙම දත්ත යොදා ගැනීමට යෝජිත බැවින් මෙම කාර්යය අනිවාර්යයෙන් සිදු කල යුතු බවට නිලධාරීන් දැනුවත් කල යුතු වේ.

06. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිතභාවය රැකෙන පරිදි ඒකාබද්ධ සේවයේ නිලධාරීන් සඳහා වාර්ෂික නොවන ස්ථාන මාරු ඉල්ලීම් මාර්ගගතව (Online) ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමට ඒකාබද්ධ සේවා අංශය කටයුතු කරමින් සිටී. එහි නියමු ව්‍යාපෘතියක් ලෙස සංවර්ධන නිලධාරී සේවයේ හා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් සඳහා වාර්ෂික නොවන ස්ථාන මාරු ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත. නමුත් මාර්ගගත ක්‍රමයට ස්ථාන මාරු අයදුම් කිරීම තුලින් එම නිලධාරීන් සියළු දෙනාට ස්ථාන මාරු ලබා දීමක් සිදු නොවන බව කාරුණිකව දැනුම් දෙන අතර සාමාන්‍ය ස්ථාන මාරු ලබා දීමේදී මෙතෙක් අනුගමනය කල ප්‍රතිපත්තිය තීරණ මේ සඳහාද වලංගු වේ. ආයතන ප්‍රධානියා විසින් මෙම ස්ථාන මාරු වීම් සඳහා මාර්ගගත ක්‍රමයට නිර්දේශ ලබා දිය යුතු අතර, සේවා අවශ්‍යතාවයන් හා පුරප්පාඩු පැවතීම යන සාධක මත ස්ථාන මාරු ලබා දීම සිදු වන බව නිලධාරීන් දැනුවත් කල යුතු වේ.

07. ඒකාබද්ධ සේවා අංශය විසින් සිදුකරන ආයතනික කටයුතු සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු නොකරන බවද, ඔබ ආයතනයේ ඒකාබද්ධ සේවා නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කරන මෙන්ද කාරුණිකව දන්වමි.


එස්. ආලෝකබණ්ඩාර
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්